

සාරය: සුමිහිරි දරුවනි, පරම පියාවන් උරුමයන් යළි යළි සිහිපත් කරන්න. ඔබව සදා තිරෝගමන් කරන ඖෂධය ලබා දෙන්නේ ආධ්‍යාත්මික ශෛල්‍යවෛද්‍යවරයා වූ පරම පියා පමණයි. ඔහු කියනවා: දරුවනි, මා ස්මරණය කරන්න!

ප්‍රශ්නය: ඔබ සමහම කතා කළ යුතු ඔබට ඉමහත් සතුටක් අත්විදිය හැකි කරුණ කිමෙක් ද?

පිළිතුර: මා මේ දැසින් දකිනා දේවල් සියල්ලක්ම පාහේ විනාශ වී යනවා. බාබා සහ අප පමණයි ඉතිරිව සිටින්නේ. සුමිහිරි බාබා අපව දිව්‍යලෝක අධිපතීන් කරවනවා. හුදෙකලා (ඒකාන්ත) වී ඔබ හා මේ අයුරින් කතා කිරීමේදී ඔබට විශාල සතුටක් දැනේ.

මිම ශාන්ති. ශිව දෙවියන් වන පරම පියා කතා කරයි: අති සුමිහිරි දරුවනි, ඔබේ බුද්ධියෙන් සෑම පියවරේම මෙය අත්‍යන්ත සුඛ වූ සංගම යුගය බව සිහිපත් කළ යුතුයි. අප තමයි අති උසස්ම මනුෂ්‍යයන් බවට පත්වන්නේ, එසේම බාබා අපව රාවණගේ කුඩුවෙන් නිදහස් කිරීමට පැමිණ සිටිනවා. කුරුල්ලෙක් කෙසේ කුඩුවෙන් මුදවා හරින විට පියාඔමින් සතුට අත්විදිය ද. ඉතින්, ඔය දරුවනුන් විවිධාකාර දුක ඇති රාවණගේ කුඩුවෙන් නිදහස් කර ඇත. අප මනුෂ්‍යයන් වුවද මෙම කුඩුවෙන් අපව නිදහස් කිරීමට දැන් පැමිණ සිටින්නේ පරම පියායි. වේද ග්‍රන්ථ වල සුර අසුර යුද්ධයක් තිබුණා කියාත් ඉන් සුරයන් යුද්ධයෙන් ජය ලැබුවා කියාත් ලියා ඇත. ඇත්තෙන්ම එය යුද්ධයක් වැනි දෙයක්ම නොවෙයි. ඔබයි අසුරයින්ගෙන් සුරයන් බවට පත්වන්නේ. ඔබ රාවණව ඒ කියන්නේ පස්පව් වලින් ජය ලැබුවා, රාවණ සමාජයෙන් නොවෙයි. මේ පස් පව් වලටයි රාවණ කියන්නේ. කෙසේවෙතත්, කිසිවෙකු පිළිස්සීම වැඩකට නැති කාරණාවයි. ඔය දරුවන් බොහෝ සේ සතුටට පත්වන්නේ ඔබ අධික ශිතලක් හෝ අධික උණුසුමක් නැති සදා වසන්ත ඍතුව ඇති ලෝකෙට යන නිසායි. ස්වර්ණම යුග වසන්ත ඍතුව දැන් පැමිණෙන්නවා. මෙහි, වසන්තය ඇත්තේ කෙටි කාලයකටයි. එහෙත් එහි ඔබට අධි කල්පයක් පුරා නිරන්තර වසන්ත සමය පවතී. එහි කාලගුණය උණුසුම් නැත. එහෙත් මෙහි මිනිස්සු උණුසුම නිසා දුක් විඳිමින් මැරෙනවා. මේ දුක් සහිත සියලු දෙයින් ඔබ නිදහස් වීම සඳහා අවිනාශී ශෛල්‍යවෛද්‍යවරයා ඔබට පහසු ඖෂධයක් ලබා දෙනවා. ඔබ යන වෙනත් වෛද්‍යවරුන් හට බොහෝ විවිධ ඖෂධයන්, මතක තබා ගන්න වෙනවා. එහෙත් මේ ශෛල්‍යවෛද්‍යවරයාට වෙනත් ඖෂධ නැත. සරලව ඔහුට සිහිපත් කිරීමෙන්ම, ඔබ සම්පූර්ණයෙන්ම නිරෝගී වෙනවා: බෙහෙත් කිසිවක් නොමැත. දරුවන් කියාවී: අද දින අප සම්මන්ත්‍රණයකට යනවා: වාර්ට් එකක් ලියන්නේ කෙසේ ද. බාබාව සිහිපත් කරන්නේ කෙසේද? යන මැයින් අප සමුළුවක් පවත්වනවා. දැන් පියා ඔබට කරදර කරන්නේ නැහැ මොනවද ඉඳිමින් සටහන් කළ යුත්තේ කියා: කොල නාස්ති කරන්න උවමනාත් නැහැ. එරම පියා කියයි: හුදෙක් ඔබේ බුද්ධිය පියා ස්මරණය කිරීමට සලස්වන්න. ඔවුන් අඟුණ මාර්ගයේ තම පියාව කොපමණ වේලාවක් සිහිපත් කරනවාද කියා වාර්ට් එකක් ලියනවා ද? මෙතැන ලියන්න කියවන්න අවශ්‍යතාවයක් නැහැ. දරුවන් පියාට කියයි: බාබා මට ඔබව අමතක වෙනවා. මෙය අත් අය ඇසුවොත් ඔවුන් කුමක් කියාවීද ? ඔබම කියනවා: අප ජීවත්ව සිටිද්දීම ඔබට අයිති වුණා කියා. ඇයි ඔබ අයිතිවුණේ? එරම පියාගෙන් ලෝක ස්වාධිපත්‍යය නම් උරුමය ලබන්නටයි. පෙරත් ඔබ බොහෝ වාරයක් ඔහුගෙන් උරුමය ලබා තිබෙනවා. එසේ වීත්, ඔබ ඔහුව අමතක කරනවා! එරම පියාගෙන් ඔබට උරුමය ලබන්නට උවමනා නම්, ඔහුට ස්මරණය කිරීමත් දිව්‍යමය ගුණධර්ම ධාරණය කිරීමත් කරන්න වෙනවා. එහි ලියන්නට මොනවද තිබෙන්නේ? ඔබ සෑම කෙනෙක්ම තම හදවතෙන් විමසන්න. නාරද් ගේ උදාහරණය ඇත: උසස්ම හක්තිවත්තයා ඔහු විය. ඔබ දන්නවා බොහෝ උපත් වල පැරණීම හක්තිවත්තයින් ඔබලා බව. ඔබ දැන් සුමිහිරි පියා ස්මරණය කිරීම මගින් බොහෝ සේ සතුට අත්විඳිනවා. ඔබ ස්මරණය කරනා තරමින් ඒ අනුව, ඔබ ලක්ෂ්මී හෝ නාරායන් විවාහ කරගැනීම සඳහා සුදුසු වෙනවා. ධනවතෙකු විසින් දුප්පත් දරුවෙක්ව දරුකමට ගත් විට ඔහු බොහෝ සතුටට පත්වෙනවා. ඔහුගේ අළුත් පියාවන් උරුමයන් ඔහු සිහිපත් කරනවා. මෙහි බොහෝ දෙනෙකුට පරම පියාගේ දරුවෙක් වෙනවා සහ රාජධානියක් හිමිකර ගන්නවා යන අදහස පවා නොමැත. ලොවට හිමිකරුවන් බවට පත්කරන පරම පියාව සිහිපත් කිරීම ඔබට කළ නොහැකිව සිටීම පුදුමයකි! ඔබට දරුකමට භාර ගන්නේ පරම පියායි. එවන් වූ පියාව සිහිපත් කිරීමට නොහැකිව සිටීම පුදුමයකි. ඔබ ඔහුවත් ඔහුගේ දායාදයන් යළි යළි සිහිපත් කළ යුතුයි. පරම පියා කියනවා: සුමිහිරි දරුවනි, දිගුකල් නැතිවී ගොස් සිට දැන් හමුවූ දරුවනි, ඔබයි මට ආරාධනා කළේ, ඔබට භාරගැනීමට මෙහි පැමිණෙන්න කියා. පරම පියාට ආරාධනා කලා. දිව්‍යලෝකය ස්ථාපිත කරන්නේ පරම පියායි. ඔහු ඔබට දිව්‍යලෝක උරුමය ලබාදෙනවා. ඔබ බාබාට හඬනවා කතා කලා. අපවිත්‍ර වූ අපව පවිත්‍ර කරන්න කියා. ඔබමයි කීවේ, ඔබ අපිරිසිදු වී සත්‍යයක් වත් වටින්නේ නැති තරමට බංකොලොත් වී සිටිනවා කියා. හක්ති මාර්ගයේ දී ඔබ නොකඩවා අසීමිත පියාට කන්තලවී කලා. එරම පියා කියනවා: ඔබ තවමත් මෙහි සිටින හක්ති මාර්ගයේ දුක්විඳිනා මිනිසුන් තරමට බොහෝ සේ දුක් විඳිලා නැහැ. එරම පියා දැන් ඇවිත් සිටිනවා. එමනිසා, සැබැවින්ම මෙය විනාශය සඳහා වූ කාලය වේ. ඔබට වැටහෙයි, මෙම යුද්ධයෙන් පසු, විනාශයෙන් පසු උපත් ගණනාවකට වසර ගණනාවකට යුද්ධයක සලකුණක් වත් නොතිබේවී. යුද්ධයක් සිදුවන්නේ හෝ දුකේ හෝ ලෙඩ රෝග වල සලකුණක් වත් නොතිබේවී. කෙසේ වෙතත්, දැන් බොහෝ සේ ලෙඩ රෝග ඇත. එරම පියා කියයි: සුමිහිරි දරුවනි, මා ඔබට විඳිමින් නිදහස් කරනවා. ඔබ මා සිහිපත් කළේ: මී දෙවියනි, ඔබ පැමිණ අපට සාමය සහ සතුට පිරිනමන්න! සියල්ලන්ම අසන්නේ මේ දෙකමයි. මෙහි අසාමය ඇත. එබැවින්, සාමය මත උපදෙස් දෙන අයට සාමය තැගී කරනු ලැබේ. මේ දුප්පත් මිනිසුන් සාමය කුමක්ද කියාවත් නොදනී. සුමිහිරි පරම පියාගෙන් මිස අත් කිසිවකුගෙන් සාමය ලබාගත නොහැකි වේ.

ඔවුන්ට වටහා දීමට ඔබ බොහෝ සේ උත්සාහ කළ නමුත්, ඔවුන්ට තවමත් එය නොවැටහේ. ඔබ රජයටත් ලියා දන්වා මෙසේ ඇසිය යුතුයි: ඇයි එලක් නැති දේ වලට මුදල් වැය කරන්නේ? මෙලොවට සාමය උදාකරලිය හැක්කේ සාම සාගරය වූ ජ්‍යායන පියාට පමණයි. රජයේ ඉහළ නිලධාරීන්ට හොඳ ප්‍රමිතියකින් යුත් කොළයක රාජකීය අයුරින් ඔබට ලිවිය හැකියි. එසේ හොඳ ප්‍රමිතියක් ඇති කොළයක් දුටුවාම මෙය වැදගත් කෙනෙක් විසින් එවන ලද ලිපියක් යැයි ඔවුන් වටහාගනී. ඔවුන්ගෙන් අසන්න: ලොවෙහි සාමය ගැන ඔබ කතා කරනවා. ඉතින්, සාමය ඔබ නැවත තිබූ සේම ලබන්නට, මීට පෙර සාමය ඔබ ලබා තිබුණේ කවදාද. ඔබට කලින් එය ලැබෙන්න ඇති. ඔබ ඒ ගැන දන්නා නිසා, ඔබට සාමය සහ සතුට ලොවේ පැවැති කාලය, දිනය ලිපියේ සඳහන් කළ හැකියි. ලොවෙහි සාමය සහ සතුට පරම පියා පැමිණිය තිර්මාණය කළේ. එසේ තිබුණේ ස්වර්ණම යුග කාල අවධියේය. මෙම ලක්ෂ්මි සහ නාරායන් එම රාජවංශයේ සලකුණ වේ. බ්‍රහ්මා සහ ඔබ බ්‍රහ්මින්වරුන්ගේ කොටස අත් කිසිවකු නොදනී. බ්‍රහ්මාගේ කොටසයි ප්‍රධාන වන්නේ. ඔහු පරම පියා විසින් බොහෝ ක්‍රියාවන් සිදු කළ රජය වූවා. අන්ත ඒ නිසාවෙනුයි ඔහුට "කෝටි ප්‍රකෝටි වාරයක භාග්‍ය රජය" යැයි නම් කළේ. මෙය පැහැදිලි කරන්නේ කෙසේදැයි ආවර්ජනය කරන්න. බොහෝ සේ කුල්මන්භාවයක් මිනිසුන්ට තිබෙනවා. ඔබ දැන් ඔවුන්ට පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. මෙම දැනුම තිබෙන්නේ පරම පියා, ඥාන සාගරයට පමණයි. ඔහු විසින් මෙම දැනුම දෙන්නේ ඔහු පැමිණී විට පමණයි. එතෙක්, අන් කිසිවකුටත් මෙම දැනුම දිය නොහැක. හක්ති මාර්ගයේ දී සියලුම බැතිමතුන් නොතවත්වා වැදුම් පිදුම් කළෝය. ඔබට දැනුම දෙන්නේ මේ එකම එක පියායි. අන්ත වශයෙන්ම, මෙම දැනුමට ඔබ ස්ථිර පොතක් කිසියෙක් සාදන්නේ නැත. ඔබේ දෙසවනින් මෙම දැනුමට ඔබ සවන් දෙනවා. ඔබ සතුට ඔහුම පොතක් ඇත්ද එය තාවකාලිකයි. මන්ද, ඒ සියල්ල විනාශ වී යනවා. ඔබ විසින් ලියාගත් දේවල් සියල්ලත් අහවර වේ. ඔබ සටහන් කළේ හුදෙක් ඔබේ උත්සාහය සඳහායි. පරම පියා කියයි: ඔබට සිහිපත් කළ හැකි අන්දමේ මාතෘකා ලැයිස්තුවක් සාදන්න. මේ පොත් ආදිය ඉතිරි නොවන බවත් ඔබ දන්නවා. ඔබේ බුද්ධිය තුළ ස්මරණය පමණයි රුදි තිබෙන්නේ. ඔබ ජීවත්මයන් පරම පියා සේම සම්පූර්ණයෙන් පූර්ණ බවට පත්වෙනවා. ඔබේ දැසින් දකිනා පරණ සියල්ලක්ම අවසානයේ දී විනාශ වී යනවා. අවසානයේ කිසිවක් ඉතිරි නොවේවි. එරම පියා සදාතනික ශෛල්‍යවෛද්‍යවරයායි. ජීවත්මයන් ද සදාතනිකයි අවිනාශයි. ඔවුන් ගරුර අත්හරිමින් තව එකක් අරගනී. දිනෙන් දින, මිනිස්සුන්ට කුමන ගරුර ලැබේද ඒවා අපවිත්‍රයි, කිලිපියි. ඔය දරුවන් දන්නවා දැන් ඔබ උසස් වෙමින් සිටින බව. ඔබට උසස් කරවන්නේ පරම පියායි. සෘෂි මූනිවරුන්, ආදිත්ට ඔබට උසස් කළ නොහැක. එරම පියා ඔබට උසස් කරවනවා. බාබා කියයි: සුමිහිරි දරුවනි, මා ඔබට මගේ ඇස් පිල්ලම මත තබා ආපසු ගෙන යනවා. ජීවත්මයන් මේ දැසෙහි ඉදියි. පරම පියා කියනවා: මි ජීවත්මයනි, මම මාගේ දැසෙහි ඔබට තබා අභිබවා අරන් යමි. තව ඉතිරිව ඇත්තේ ස්වල්ප කාලයයි. එබැවින්, උත්සාහ කරන්න! ඔබේ හදවතෙන් අසන්න සුමිහිරි බාබාව ඔබ කොයි තරම් සිහිපත් කරනවාද කියා. හිරි සහ රන්ජා (පෙම් යුවලක්) එකිනෙකාට පෙම් කළේ පාපය වෙනුවෙන් නොවේ. ඔවුන්ට පිවිතුරු ආදරයක් තිබුණේ. සිහිපත් කිරීම තුළින් ඔවුන් එකිනෙකා දුටුවා. එකිනෙකා හමුවුවා. එරම පියා කියයි: ඔබත් එලෙසම විය යුතුයි. ඔවුන් එක් උපකතට පමණයි පෙම්වතුන් වූණේ. එහෙත් ඔබලා උපත් ගණනාවක් මගේ ආදරවන්තියන් වෙනවා. ඒ දේවල් සිදුවූයේ මේ කාලයේ දීය. ස්වර්ණම යුගයෙහි පෙම්වතා පෙම්වතිය යන වචන භාවිත වන්නේ නැත. එහි ඔවුන් පාර්ශ්වද්ව සිටිනවා: එක් අයෙක් අනෙක් කෙනා මතක් වූ සැනින් ඔහු හෝ ඇය පෙති සිටිනවා ඔවුන් සතුටු වෙනවා. ඔය දරුවන්ට කිසිවක් විද්‍යාමානව නොදකී. මෙකල, ඔබට කිරීමට ඇත්තේ තමන්ට ජීවත්මයන් යැයි සලකා ඔබේ පෙම්බර පියාව සිහිපත් කිරීමයි. තමන්ට ජීවත්මයන් යැයි සලකා පරම පියාව ඉමහත් සතුටින් සිහිපත් කරන්න. එරම පියා නොකඩවා පැහැදිලි කරනවා: හක්ති මාර්ගයේ ඔබ මා හට ආදරය කළේ ඔබේ පෙම්වතෙක් විලසටයි. එසේම මා හට ඔබට කැප කලා. ඔබ මෙසේ කියමින් සිටියා: මි ආදරවන්තය, ඔබ පැමිණි කල ඔබට මාවම පරිත්‍යාග කරනවා. මේ පෙම්වතා දැන් සියල්ලන්වම සුන්දර කරන්නට පැමිණ සිටිනවා. ඔහු ඔබට ඔහු වාගේම කිරීමට උත්සාහ කරනවා. ඔබ සුන්දර අය වූ කල, ඔබේ ගරුරත් සුන්දර වේවි. ජීවත්මයන්මයි තමන් තුළ බාල මිශ්‍රණයක් එකතු කළේ. දැන් මා සිහිපත් කර එම මිශ්‍රණය ඉවත් කරන්න. මෙහි පැමිණෙන දරුවන් වෙනුවෙන් හුදෙකලාව බොහෝ ඇත. පූජකවරු ගමන් කරන විට සම්පූර්ණ නිශ්ශබ්දතාවයෙන් සිටින්නේ. ඔවුන්ගේ අත්වල රෝසරි මාල තිබෙන අතර අන් කිසිවකු දෙස නොබලති. ඔවුන් ක්‍රිස්තුගේ ස්මරණයෙහි සෙමින් ගමන් කරති: ඔවුන් පරම පියාව නොදනී. දෙවියන් නාම රූප අභිබවුවෙක් යැයි කියා ඇත්තේ මා ගැනයි. ඉතින්, ඔහු තිතක් නම්, ඔවුන්ට කුමක් දැකිය හැකිද? තිතක් ස්මරණය කරන්නේ කෙසේද කියා ඔවුන් නොදනී. ඔබ දැන් ඔහු ගැන දන්නවා. මෙය වටහාගත් නිසායි, ඔබ මෙහි පැමිණ සිටින්නේ. මධුහත් වර්ණනාවට ලක්වී ඇත. මෙයයි සත්‍ය මධුහතය, ඔබ පැමිණ සිටින තැන. හැකි තාක් හුදෙකලා වී පරම පියාව සිහිපත් කරන්න. අත්‍යයන් දෙස නොබලන්න. මෙහි බොහෝ මුදුන් වහලවල් තිබෙයි. බාබා සිහිපත් කිරීමට උදැසනින් මුදුන් වහලට යන්න. එහි ඔබට විශාල සතුටක් අත්විඳිවි. රාත්‍රියේ වේලාව එකට හෝ දෙකට නැතිනම්, උදැසනින්ම අවදි වන්නට උත්සාහ කරන්න. නින්ද ජයගත්තත් වශයෙන් ප්‍රසිද්ධ වූවන් ඔබයි. වේලාසනින් නින්දට යන්න, පාන්දරින් වේලාව එකට හෝ දෙකට අවදි වී ටෙරස් වලට ගොස් හුදෙකලා වී ස්මරණ වන්දනාවෙහි සිටින්න. ඔබේ ආදායම එකතු කරගන්න ඔහ. පරම පියා සිහිපත් කරමින් ඔහුට වර්ණනා කිරීමෙහිම කාර්යබහුල වී සිටින්න. ඔබ එකිනෙකා සමඟ පවසන්න. "බාබා ඉතාමත් සුමිහිරියි" ඔහු ස්මරණය කිරීම මගින් ඔබේ පව් කැපී යාවී. මෙහිදී හොඳ ආදායමක් රුස්කර ගැනීමට බොහෝම හොඳ අවස්ථාවක් ලැබෙනවා. මෙය ඔබේ නිවසේ දී කිරීම කළ නොහැකියි. ඔබට කාලයන් නොමැති

අතර ලොවේ කම්පන සහා වටපිටාව ඉතාමත් අපිරිසිදු නිසා ඔබට ස්මරණ වන්දනාවෙහි සිටිය නොහැකියි. මේ සඳහා ලිවීමට දෙයක් නැත. පෙම්වතුන් ඔවුනොවුන්ට කිසිවක් ලියා දක්වයිද ? ඔබව ඇතුළාන්තයෙන් පිරික්සන්න: මා යම් කෙනෙකු දුකට පත්කලා ද? මා කී දෙනෙකුට බාබාව මතක් කලා ද? ඔබ මෙහි පැමිණියේ වර්ධනය වීමට නිසා මෙහිදී උත්සාහ කරන්න. මුදුන් වහල වලට ගොස් හුදෙකලාවෙහි ඉදිමින් ඔබේ ආදායම වැඩිකර ගන්න. මන්ද රැස්කර ගැනීමට තිබෙන එකම කාලය මෙයයි. මෙහි දින පහක් හෝ හතක් සිටින විට මුරලියෙන් පසු ගොස් හුදෙකලාවෙහි ඉදින්න. ඔබ ඉදින්නේ ඔබේම නිවසේයි. එබැවින්, පරම පියාව සිහිපත් කරන්න, එවිට ඔබට යම් ආදායමක් එකතු කළ හැකිවෙයි. බොහෝ මව්වරු බන්ධනයෙහි සිටින නිසා ඔවුන් පරම පියාව ස්මරණය කරන්නේ: ශ්‍රී බාබා, මා මේ බන්ධනයෙන් මුදවන්න. ඔවුන් පාපය නිසා බොහෝ සේ ගුටි බැට කා ඇත. නාට්‍යයේ ද්‍රෝපතිව පැහැරගත් අයුරු පෙන්වා ඇත. ඔබ සියලු දෙනාම දැන් ද්‍රෝපතින් වේ. එමනිසා, නොකඩවා පරම පියා සිහිපත් කරන්න. බාබා ඔබට නොයෙක් අයුරින් දක්‍ෂ ලෙස ඔහුට ස්මරණය කිරීමට කියා දෙයි. එය ස්නානය කරනවා වැනි දෙයක් නොවෙයි. ඔව් ඔබ මලපහ කළොත් එවිට ස්නානය කිරීම අත්‍යවශ්‍යයි. ඇතැම් බැතිමතුන් ස්නානය කරන විටත් දෙවියන් සහ දේවතාවරු සිහිපත් කරනවා. ප්‍රධානම දෙය තමයි සිහිපත් කිරීම. ඔබට සෑහෙන තරම් දැනුම ලැබී තිබෙනවා. එය උපන් 84ක වකුසේ දැනුමයි. ඔබව ඇතුළාන්තයෙන් පිරික්සා අසන්න: දවස මුළුල්ලේම සුමිහිරි පියාව, මා දිව්‍යලෝකයේ අධිපතියෙක් කරන පරම පියාව කොපමණ සිහිපත් කළෙමි ද? මගේ මතස ඉබාගානේ ගියා ද? එය ගියේ කොහේද ? මෙම ලෝකය තිබෙන්නේ නැහැ: සියල්ලක්ම පාහේ විනාශ වෙන්නයි යන්නේ. බාබාත් අපත් පමණයි ඉතිරි වන්නේ. මේ අයුරින් බාබා සමඟ කතා කරන්න. එවිට ඔබ විශාල සතුටක් අත්විඳිවී. මෙහි පැමිණෙන අය පරණම හක්තිවන්තයින්ය. එසේනම්, මෙහි නොපැමිණී අය සහ මැන හක්තිවන්තයින් පසුව පැමිණෙන බව ඔබට වටහාගත හැකියි. හක්ති මාර්ගයේ මූල සිටම හක්ති කළ අය නියතවම පරම පියාගෙන් සිය උරුමය ලබන්නට පැමිණේවි. මෙහි උත්සාහය අදාප්‍යමානයි. මෙම දැනුම ධාරණය නොකළ අයට උත්සාහ කළ නොහැකියි. ඔබ මෙහි පැමිණියේ ඔබ මත ක්‍රියාකර නැවුම් වීමටයි. මෙහිදී එක් සතියක් තුළ ඔබට බොහෝ රැස්කර ගත හැකියි. එහිදී (ඔබේම ස්ථාන වල) ඔබට මාස දොළහක් තුළවත් ඒ තරම් රැස්කර ගැනීමට නොහැකි වනු ඇත. හුදෙක් දින හතක් තුළ ඔබට ඉස්සර වීමට හැකි වේ. මේ අවවාදය ඔබට දෙන්නේ බාබායි. අවිවා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ට ඔබගේ මව, පියා, බාජදාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදැසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය :

1. හුදෙකලා වන්න. පරම පියා ස්මරණය කරමින් අදායමක් රැස් කරගන්න. ඔබ ඔබව ඇතුළාන්තයෙන් පිරික්සිය යුතුයි. එවිට ස්මරණය කරන වේලාවේදී ඔබේ මතස එහෙ මෙහෙ නොයයි. මා කොපමණ වේලාවක් සුමිහිරි පියාව සිහිපත් කලා ද?
2. බාබා ඔබව නිදහස් කළේ රාවණගේ කුඩුවෙන් යැයි සිතමින් නිරන්තරව සතුටින් සිටින්න. ඔබ දැන් යාමට සිටින්නේ වැඩි ශිතලක් හෝ වැඩි උණුසුමක් නොමැති සදා වසන්තයම ඇති නව ලෝකෙටයි.

වරදානය: ඔබ ආධ්‍යාත්මික කුල්මත් බවෙන් පැරණි ලොව අමතක කොට, ස්වකීය ආධිපත්‍යයෙන් ලෝකාධිපත්‍යයට උරුමය ලබන්නෙකි.

සංගම යුගයේ පරම පියාගේ උරුමය ලබාගන්නා අයයි ස්වාධිපත්‍යයටත් ලෝක රාජධානියටත් උරුමය ලබන්නන්. අද දින, ඔබට ස්වාධිපත්‍යය ඇත එවිට හෙට දින ඔබට ලෝක රාජධානිය ඇත. එය අද සහ හෙට දවසේ කතාවයි. ඔබ ආධ්‍යාත්මික කුල්මත්භාවයෙන් සිටීමේ එවන් වූ උරුමය ඇති ජීවත්මයන්ය. එම කුල්මත්භාවය ඔබට පහසුවෙන් පැරණි ලොව අමතක කිරීමට ඉවහල් වේ. උරුමය ඇත්තන් කිසිදා කිසිම කෙනෙකුට, කිසිම දෙයකට, සංස්කාරයන්ට වහල් නොවේ. සීමිත දේවල් අත්හැරීමට උත්සාහය ඔවුන්ට අවශ්‍ය නොවේ. එම දේවල් නිරායාසයෙන්ම ඔවුන්ගෙන් අත්හැරී යයි.

පාඨය : සාර්ථකත්වයේ ප්‍රතිමූර්තින් වනුයේ සෑම තත්පරයක්, හුස්ම සහ සම්පත් එලදායි වන අයුරින් භාවිත කරන්නන් පමණයි.

***** මිමි ශාන්ති *****